

## භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය 2013

---

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 18(3) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) (සී) වගන්තිය ප්‍රකාර කාර්යාංශයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

### 1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

### 1.3 විගණකගේ වගකීම

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 – 1810 ) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්,

වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවධානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවධානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස කාර්යාංශයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් කාර්යාංශයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ජර්නිපත්වල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවැරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්වාගණනය කළ මතය සඳහා පදනම**

---

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වාගණනය කරනු ලැබේ.

**2. මූල්‍ය ප්‍රකාශන**

---

**2.1 තත්ත්වාගණනය කළ මතය**

---

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම් හැර මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

-----

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල නොවීම

-----

පහත දැක්වෙන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට යොමුව (ශ්‍රී.ල.රා. අ.ගි.ප්‍ර)	අනුකූල නොවීම
-----	-----
(අ) ශ්‍රී.ල. රා.අ. ගි.ප්‍ර 02	(i) වර්ෂය තුළ ලද පොළී ආදායම රු. 5,833,910 ක් අඩුවෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ දක්වා තිබුණි.  (ii) සමාලෝචිත වර්ෂයේදී ගෙවන ලද ආදායම් බදු මුදල රු.2,677,705ක් වැඩියෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තුළ දක්වා තිබුණි.  (iii) ලෙජර් ගිණුම අනුව වාර්ෂික ක්ෂය ප්‍රතිපාදනය රු. 101,589,644ක් වුවද මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ රු.102,093,811 ක් ලෙස දක්වා තිබුණි.
(ආ) ශ්‍රී.ල. රා.අ. ගි.ප්‍ර 03	ඉකුත් වර්ෂය සඳහා රු. 782,943 ක් වූ විදුලි වියදම් අධි වෙන්කිරීම සමාලෝචිත වර්ෂයේ ලාභයට නොගලපා සමුච්චිත ලාභයට ගලපා තිබුණි.
(ඇ) ශ්‍රී.ල. රා.අ. ගි.ප්‍ර 07	ඉකුත් වර්ෂ වලදී මිලදී ගෙන තිබූ පොත් අගය ශුන්‍ය වූ රු. 176,791,803 ක් වටිනා ස්ථාවර වත්කම් වල සාධාරණ අගය පොත්විල දක්වා නොතිබුණි.
(ඈ) ශ්‍රී.ල. රා.අ. ගි.ප්‍ර 10	රු. 589,057,948 ක් වූ ස්ථාවර තැන්පතු හා භාණ්ඩාගාර බිල්පත්

ආයෝජනවලට අදාළව උපචිත පොලිය එලදායි ඉපයුම් අනුපාත (Effective Yield) අනුව ගණනය කර ගිණුම්ගත කර නොතිබූ අතර උපචිත පොලිය අදාළ වත්කමට එකතු නොකර මුදල් හා මුදල් සමාන දේ යටතේ දක්වා තිබුණි.

## 2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

-----  
පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වසර පහ ඉක්මවූ බලපත්‍ර ගාස්තු අත්තිකාරම් ශේෂ ආදායමට ගැනීමේදී ඊට අදාළව අයකල එකතුකල අගය මත බදු මුදල් (වැට්) හා මුද්දර ගාස්තු වෙන් වෙන්ව හඳුනාගෙන ගිණුම්ගත කිරීමට උචිත ගිණුම් ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොතිබුණි.
- (ආ) කාර්යාංශය විසින් වාර්ෂිකව දිරිදීමනා ගෙවීම් සිදුකලද අදාළ වර්ෂයේදී ඒ සඳහා ප්‍රතිපාදන සිදු නොකර පෙර වර්ෂයේ ලාභයට ගැලපීම අඛණ්ඩව සිදුකර තිබුණි. සමාලෝචිත වර්ෂය වෙනුවෙන් දිරි දීමනා ලෙස රු. 61,610,836 ක මුදලක් 2014 වර්ෂයේදී ගෙවා තිබුණි.
- (ඇ) කාර්යාංශයට අනුබද්ධිත ආශ්‍රිත සමාගමක කරන ලද ආයෝජනයෙන් සියයට 66 ක හිමිකමක් හිමි වී තිබුණද ඒ වෙනුවෙන් ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශන සකස්කර ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඈ) ව්‍යාජ වත්කම් ස්වරූපයේ රු. 6,542,303 ක වියදම් දරා තිබුණද එවැනි වියදම් ගිණුම්ගත කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක් හඳුන්වා දී නොතිබූ අතර එය ආයෝජන ලෙස ගිණුම්ගත කර තිබුණි.

### 2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2014 ජනවාරි 7 දින තැන්පත් කරන ලද රු. 22,000,000 ක් වූ ස්ථාවර තැන්පතු සමාලෝචිත වර්ෂයේ ස්ථාවර තැන්පතු ගිණුමේ සටහන් කර තිබීම නිසා එම ගිණුමේ ශේෂය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබූ අතර බැංකු ගිණුමේ ශේෂය එම ප්‍රමාණයෙන් අඩුවෙන් සටහන් වී තිබුණි.
- (ආ) පුද්ගලික ආයතනයකට කුලියට දී තිබූ ගොඩනැගිල්ලේ වාර්ෂික කුලී ආදායම වූ රු. 1,080,000 ක් ආදායම් ලෙස ගිණුම්ගත නොකර කුලී වියදම් ගිණුමින් හිලව්කර දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයට අදාළ වූ රු. 5,727,689 ක උපචිත වියදම් සඳහා මූල්‍ය ප්‍රකාශන තුළ ප්‍රතිපාදනයන් කර නොතිබීම නිසා වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) මූල්‍ය කාර්යය සාධන ප්‍රකාශනය පිලියෙල කිරීමේදී මෙහෙයුම් ආදායම් හා වෙනත් ආදායම් වෙන් වෙන්ව දක්වා නොතිබූ අතර මෙහෙයුම් ලාභය( operating profit) ගණනය කිරීමේදී රු. 84,300,269 ක් වූ පොළී ආදායම් හා රු. 2,160,000 ක් වූ ලාභාංශ ආදායමද සැලකිල්ලට ගෙන තිබුණි.

### 2.2.4 ගෙවිය යුතු ගිණුම්

බැංකු ඇපකර, මූලික පාරිසරික සමීක්ෂණ ගාස්තු හා රැඳවුම් මුදල් පිළිවෙලින් රු. 3,998,000 ක් රු. 4,971,332 ක් හා රු. 595,648 ක් වූ ශේෂයන් වසර 3 ක කාලයක සිට ඉදිරියට ගෙන එමින් පැවතුන අතර සමාලෝචිත වර්ෂයේදී ඒ පිළිබඳව කටයුතු කර නොතිබුණි.

**2.2.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**

-----

මූල්‍ය ප්‍රකාශනවල පහත සඳහන් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

විෂයය	වටිනාකම	ඉදිරිපත් නොකළ සාක්ෂි
-----	-----	-----
	රු.	
ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල	8,623,703	කොන්ත්‍රාත් ගිවිසුම්
බෙදාදෙන්නිරීම හා වායුසමනය කිරීම		
ස්ථාවර වත්කම්	518,516,003	භාණ්ඩ සමීක්ෂණ වාර්තා

**2.3 නීති, රීති රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

-----

පහත සඳහන් අනුකූල නොවීමේ අවස්ථා නිරීක්ෂණය විය.

නීති, රීති සහ රෙගුලාසි යනාදියට යොමුව	අනුකූල නොවීම
-----	-----

(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ

(i) VII පරිච්ඡේදයේ 5.3.3 වගන්තිය.

උසස්වීම් ලබන අවස්ථාවේදී නිලධාරියා අවසන් වශයෙන් ලැබූ වැටුප, නව වැටුප් පරිමාණයේ ආරම්භක වැටුපට එහි වැටුප් වර්ධකයකින් හෝ ඊට වැඩි වැටුප් වර්ධක ගණනකින් අඩු වන්නේ නම්, නව වැටුප්

පරිමාණයේ ආරම්භක වැටුප් පියවරෙහි තැබිය යුතු වුවත් නිලධාරීන් 05 දෙනෙකු අනුමත නොවූ වැටුප් පියවරෙහි තැබීම නිසා සමාලෝචිත වර්ෂයේදී රු.210,570 ක මුදලක් වැඩිපුර ගෙවා තිබුණි.

(ii) II පරිච්ඡේදයේ 6 වගන්තිය

උසස්වීම් ලබාදිය යුත්තේ අනුමත තනතුරක් සඳහා බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු තනතුරක් සඳහා වුවද ඊට පටහැනිව අනුමත හා පුරප්පාඩු තනතුරක් නොමැතිව ලේඛකාධිකාරී iii (බණිජ හිමිකම්) ශ්‍රේණියට උසස්වීමක් ලබාදී තිබුණි.

(iii) XXX පරිච්ඡේදයේ 1.4.1 වගන්තිය

කාර්යාංශයේ භූ විද්‍යාඥයින් පෞද්ගලික ආයතනයක සේවය කිරීම වෙනුවෙන් රු. 2,528,400 ක මුදලක් උපයාගෙන තිබුණි. එසේ තම රාජකාරියට අමතරව උපයන මුදලින් සියයට 10 ක් ඒකාබද්ධ අරමුදලට ගෙවිය යුතු වුවත් එසේ සිදුකර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා රජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ 454(1)

උපකාර්යාල හා අංශ වෙනුවෙන් වෙන වෙනම ඉන්වෙන්ට්‍රි ලේඛන නඩත්තු කර නොතිබුණි.

(ඇ) 2006 ජනවාරි 25 දිනැති අංක 08 දරන එන්පීඒ වකුලේඛ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.2.1 හා 5.3.3 වගන්තිය

නව විද්‍යාගාර ගොඩනැගිල්ලේ කාමර බෙදා වෙන්කිරීම (Partitioning) හා සිවිලින් සවිකිරීම සඳහා රු.1,829,563 කට ප්‍රදානය කරන ලද කොන්ත්‍රාත්තුව සඳහා ලංසු කැඳවීමේදී ලංසුකරුවන්ට ලබාදිය යුතු තොරතුරු ලබා දී නොතිබුණි.

(ඇ) 2011 ජනවාරි 1 දිනැති ප්‍රසම්පාදන අත්පොත  
සඳහා වූ අතිරේකය 20

ii ඡේදය

අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියකින් තොරව අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණය මත මිල කැඳවීමකින් තොරව රු. 5,228,288 ක මුදලකට තෙවන මහල බෙදාදෙන්නිරීම හා වායුසමනයකිරීමේ කොන්ත්‍රාත්තුවද, දෙපාර්තමේන්තු ටෙන්ඩර් මණ්ඩල අනුමැතියකින් තොරව රු. 3,395,415 ක මුදලකට සිව්වන මහලේ කොන්ත්‍රාත්තුවද ප්‍රදානය කර තිබුණි.

(ඉ) 2006 දෙසැම්බර් 8 දිනැති ඩීඑම්එස්/සී/2/ඊ-8  
දරන කළමනාකරණ සේවා චක්‍රලේඛ ලිපිය

vi ඡේදය

නව වැටුප් ක්‍රමයේ ප්‍රතිලාභ අඛණ්ඩව ලබාගත හැකිවන පරිදි බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කර අදාළ අනුමැතිය ලබාගත යුතු වුවත් කළමනාකරණය විසින් ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ඊ) 2006 ඔක්තෝබර් 09 දිනැති අංක 39 දරන  
රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය.

කාර්යාංශයේ සභාපති වරයාට, අධ්‍යක්ෂක ජනරාල් වරයාට හා සාමාන්‍යාධිකාරිවරයාට අනුමත ඉන්ධන දීමනාව ඉක්මවා පිළිවෙලින් රු. 43,740 ක් රු. 38,880 ක් හා රු. 38,880 ක් වශයෙන් එකතුව රු. 121,500 ක මුදලක් ගෙවා තිබුණි.



**2.4 ප්‍රමාණවත් අධිකාරි බලයකින් තහවුරු නොවූ ගනුදෙනු**

-----

ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් පෞද්ගලික ආයතනයකට රු. 90,000 කට මාසික කුලියට දී තිබුණද කුලී ගිවිසුමක් අත්සන් කර නොතිබුණි. තවද එම ආයතනය භාවිතා කරන විදුලිය සඳහා වෙනම විදුලි මීටරයක් සවිකර නොතිබූ අතර ගාස්තු තීරණය කිරීම සඳහා භූමියේ වර්ග අඩි ප්‍රමාණය පදනම් කරගෙන තිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

-----

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කාර්යාංශයේ මූල්‍ය ප්‍රතිඵලය බදුවලට පෙර ශුද්ධ ලාභය රු. 623,986,493 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ශුද්ධ ලාභය රු. 691,122,409 ක් විය. ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී මූල්‍ය ප්‍රතිඵලයේ රු. 67,135,916 ක පිරිහීමක් විය. මූල්‍ය ප්‍රතිඵලය පිරිහීම කෙරෙහි රාජ්‍ය භාග ආදායම රු. 57,347,714 කින් හා රසායනාගාර ආදායම රු. 695,759 කින් අඩු වීම සහ වියදම රු. 58,382,494 කින් වැඩි වීම බලපා තිබුණි.

(අ) කාර්යාංශය විසින් ඒ ඒ වර්ෂයන්ට අදාළ ආදායම් හා වියදම් අදාළ වර්ෂයේ ආදායම් ප්‍රකාශනයට ගැලපීම වෙනුවට පසු වර්ෂයේදී රඳවාගත් ඉපයීම් ශේෂයට ගැලපීම ප්‍රතිපත්තියක් වශයෙන් සිදුකර තිබුණි. ඒ හේතුවෙන් ඒ ඒ වර්ෂවල සත්‍ය මූල්‍ය ප්‍රතිඵලය මූල්‍ය ප්‍රකාශන මඟින් නිරූපණය වී නොතිබුණි.

(ආ) රඳවාගත් ඉපයීම් ශේෂයට ගලපන ලද ආදායම් හා වියදම් පසු ගිය වර්ෂ කිහිපයක මූල්‍ය ප්‍රතිඵලයට ගලපනු ලැබුවේ නම් මූල්‍ය ප්‍රතිඵලයට ඇති විය හැකි බලපෑම පහත පරිදි විය.

විස්තරය	2012	2011	2010	2009	2008
	රු.	රු.	රු.	රු.	රු.
මූල්‍ය ප්‍රකාශනයට අනුව ලාභය	665,548,815	618,549,416	469,504,023	385,563,862	319,971,454
රඳවාගත් ඉපයීම් ශේෂයට පසුව					
ගැලපීම -					
ආදායම්	204,642,243	12,160,858	9,101,684	3,093,358	60,449,030
වියදම්	(64,218,642)	(163,970,847)	(43,607,518)	(32,473,249)	(11,387,492)
ගැලපීමෙන් පසු ලාභය	<b>805,972,416</b>	<b>466,739,429</b>	<b>434,998,189</b>	<b>356,183,972</b>	<b>369,032,992</b>
ගැලපීම නිසා ලාභයට වී ඇති බලපෑම(සියයට)	21	25	7	8	15

### 3.2 ලාභදායීත්වය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් තොරතුරු අනුව සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ හතරකට අදාළව කාර්යාංශයේ මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ විස්තර පහත පරිදි විය.

	2013	2012	2011	2010	2009
	රු.	රු.	රු.	රු.	රු.
ආදායම	1,096,173,822	1,104,927,244	961,801,535	767,587,528	627,169,486
වියදම්	(472,187,329)	(413,804,835)	(343,252,119)	(298,083,505)	(241,605,624)
බදු වලට පෙර ලාභය	623,986,493	691,122,409	618,549,416	469,504,023	385,563,862

2012 වර්ෂයේ රු. 691,122,409 ක්වූ ලාභය සමාලෝචිත වර්ෂය තුළදී රු. 623,986,493 ක් දක්වා රු.67,135,916 ක් හෙවත් සියයට 9.7 කින් පමණ අඩු වී තිබුණි.

### 3.3 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව සංසන්දනය කර බැලීමේදී කාර්යාංශයේ මුළු ආදායම සමාලෝචිත වර්ෂය තුළදී රු. 8,753,423 කින් එනම් සියයට 0.8 කින් අඩු වී තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව සංසන්දනය කර බැලීමේදී කාර්යාංශයේ මුළු වියදම සමාලෝචිත වර්ෂය තුළදී රු.58,382,494 කින් එනම් සියයට 14 කින් වැඩි වී තිබුණි.
- (ඇ) මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය සමාලෝචිත වර්ෂයේදී රු.456,161,756 ක් වූ අතර ඉකුත් වර්ෂයේදී රු.735,853,666 ක්ව තිබුණි.

### 3.4 කාරක ප්‍රාග්ධන කළමනාකරණය

---

ද්‍රවශීලතා අනුපාත	සම්මත අනුපාතය	2013	2012
ජංගම අනුපාතය	2:1	4.3:1	2.48:1
ද්‍රවශීල වත්කම් අනුපාතය	1;1	4.2:1	2.44:1

### 3.5 වියදම්වල අසාමාන්‍ය වැඩිවීම්

---

ඉකුත් වර්ෂය හා සාපේක්ෂව සංසන්දනය කිරීමේදී සමාලෝචිත වර්ෂයේදී පහත සඳහන් වියදම්වල අසාමාන්‍ය වැඩිවීමක් නිරීක්ෂණය විය.

විස්තරය	2013	2012	වැඩිවීම	වැඩිවීමේ ප්‍රතිශතය	නිරීක්ෂණ
-----	-----	-----	-----	-----	-----
	රු.	රු.	රු.		
භූ විද්‍යා	34,866,813	28,973,231	5,893,582	20.3	සිතියම් ගතකිරීමේ ක්ෂේත්‍ර හා සිදුකල ව්‍යාපෘති වැඩි වීම මත ලිපිද්‍රව්‍ය හා වේතන වියදම් වැඩි වී තිබුණි.
සිතියම් ගතකිරීම්	10,556,894	6,758,055	3,798,839	56.1	එම
ව්‍යාපෘති	11,713,729	7,824,655	3,889,074	49.7	එම
ප්‍රාදේශීය කාර්යාල	109,532,129	86,456,437	23,075,692	26.7	නව උපකාර්යාල පිහිටුවීම නිසා වේතන හා ලිපිද්‍රව්‍ය වියදම් වැඩි වී තිබුණි.
පරිපාලන	280,235,005	254,165,904	26,069,101	10.3	ක්ෂය වියදම වැඩි වී තිබුණි

**4. මෙහෙයුම් සමාලෝචනය**

**4.1 කාර්ය සාධනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

**අපේක්ෂිත ඉලක්කය**

**තත්‍ය කාර්ය සාධනය**

(අ) 1: 50,000 භූ විද්‍යාත්මක සිතියම් 02ක් සකස් කර මුද්‍රණය කිරීම (Quaternary)

යාල, පුත්තලම, තිස්සමහාරාමය හා ගාල්ල යන ප්‍රදේශවල ක්ෂේත්‍ර පරීක්ෂණ පමණක් සිදුකර තිබුණි.

(ආ) 1: 50,000 පසතල භූ රසායනය දැක්වෙන සිතියම් දෙකක් සකස් කර මුද්‍රණය කිරීම.

මොරවක හා හොරොවිපතාන ක්ෂේත්‍ර පරීක්ෂණ පමණක් නිමකර තිබූ අතර කවුඩුල්ල හා රක්වාන ක්ෂේත්‍ර පරීක්ෂණවල සියයට 60ක ප්‍රගතියක් පැවතුණි. රසායනාගාරය කටයුතුවල ප්‍රගතිය සියයට 20 ක පමණ අඩු මට්ටමක පැවතුණි.

- |   |   |
|---|---|
| (ඇ) පරමාණුක මූලද්‍රව්‍ය සමීක්ෂණයක් කිරීම.                   | උතුරු නැගෙනහිර වෙරළ තීරයෙහි පරමාණුක මූලද්‍රව්‍ය සමීක්ෂණයෙහි ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකර නියැදි ලබාගෙන තිබුණද රසායනාගාරය පරීක්ෂණ සිදුකර නොතිබුණි. මේ සඳහා රු. මිලියන 2.28 ක් වැයකර තිබුණි. |
| (ඈ) නැගෙනහිර පළාතේ පළාත් ඛනිජ සමීක්ෂණයන් සිදු කිරීම.        | ත්‍රිකුණාමලයෙහි පමණක් ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකර තිබුණි.   |
| (ඉ) විශේෂ බණිජ වාර්තා මයිකා,මාබල්,ලයිම්ස්ටෝන් වාර්තා සැකසීම | වාර්තා සකස්කර නොතිබුණි.   |

**4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**

(අ) මහජන පැමිණිලි විමර්ශණය

---

සමාලෝචිත වර්ෂය තුළ මහජන පැමිණිලි 3,241 ක් ලැබී තිබූ අතර ඒවා අංශ ප්‍රධානීන් හා ප්‍රාදේශීය කාර්යාල වෙත යොමුකර තිබුණද පසුවිපරම් කිරීමක් සිදුකර නොතිබුණි. මෙම පැමිණිලි බොහොමයක් නීති විරෝධී ක්‍රියාවන්, පරිසර හානි හා මහජන අවහිරතා සම්බන්ධයෙන් විය.

(ආ) රාජ්‍ය භාග හිඟ මුදල් අයකිරීම හා රාජ්‍ය භාග අත්තිකාරම්

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 1993 අංක 1 දරන පතල් කැනීම් (බලපත්‍ර දීමේ) නියෝග පරිදි සියලුම ඛනිජ කැනීම්වල වෙළඳ වටිනාකම මත කාර්යාංශය විසින් රාජ්‍ය භාග මුදල් අයකර ගත යුතු බව දක්වා තිබුණද 1,500 කට ආසන්න කලුගල්, බොරලු, වැලි හා මැටි කාර්මික කැනීම් බලපත්‍ර සඳහා රාජ්‍ය භාග අයකර නොතිබුණි.
- (ii) අයදුම්පත්‍රය ලබාගන්නා අවස්ථාවේ රාජ්‍ය භාග මුදල් වෙනුවෙන් අත්තිකාරම් මුදල් අයකිරීම නිසා බලපත්‍ර ලබානොදුන් රාජ්‍ය භාග අත්තිකාරම් සඳහා කාර්යාංශයට අනවශ්‍ය මූල්‍යමය වගකීමක් ඇති වී තිබුණි .
- (iii) රාජ්‍ය භාග අත්තිකාරම් ආදායමට ගැනීමට පෙර අදාළ ලිපිගොනු අධ්‍යයනය කර එම වගකීම් සම්බන්ධයෙන් තහවුරුවක් කරගෙන නොතිබුණි. එබැවින් ආදායමට ගන්නා ලද රු. 184,301 ක් වූ අත්තිකාරම් නැවත ආපසු ගෙවා තිබුණි.

(ඇ) රසායනාගාරය සඳහා තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම

---

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ගොඩනැගිල්ල ඉදිකිරීම් ආරම්භකර වසරකට වැඩි කාලයක් ඉක්මවා ඇතත් රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉටුකිරීමට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් රු.මිලියන 58 කට අධික විද්‍යාගාර උපකරණ සහ රසායනාගාරයට අනුයුක්ත නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයද උන උපයෝජිතව පැවතුණි.
- (ii) ගිවිස ගත් කොන්ත්‍රාත් කාලය දින 77 ක් වුවද එම කාලය තුළදී නිමකර නොතිබූ අතර අමතර දින 168 ක කාලයක් ගත කර තිබුණි. මූලික සුදුසුකම සපුරා නොමැති ලංසුකරුවෙකු හට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර තිබුණි.
- (iii) ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සකස්කල මූලික ඇස්තමේන්තුවෙහි හා වැඩ විෂය පථය තුළ ගොඩනැගිල්ල වායුසමනය කිරීම සඳහන් වුවද කොන්ත්‍රාත් කොන්දේසි වල සේවලාභී අවශ්‍යතා ලෙස ඊට වෙනස් ක්‍රමවේදයක් ( turbine type exhaust system and natural lighting) දක්වා තිබුණි. කෙසේ වෙතත්

කොන්ත්‍රාත්කරු විසින් වායුසමනය කිරීම වෙනුවට විෂය පථයට අදාළ නොවන ලෙස විදුලි පංකා සවිකර තිබුණි.

(iv) රු. 208,000 ක වියදමක් දරා ගොඩනැගිල්ලේ වහලයේ සවිකර තිබූ ටර්බයින් එක්සෝස්ට් උපකරණවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි සේ පසුව සිවිලින් සකස් කර තිබුණි.

(ඇ) ප්‍රධාන කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ තෙවන හා සිව්වන මහල් බෙදා වෙන්කිරීම් හා වායුසමනය කිරීමේදී සවිකල යුතු වායුසමීකරණ වල ධාරිතාවය තීරණය කිරීම සඳහා තාක්ෂණික වාර්තාවක් ලබා ගෙන නොතිබුණි.

(ඉ) නුවර,කුරුණෑගල, ගම්පහ, බදුල්ල, අම්පාර හා මඩකලපුව යන ප්‍රාදේශීය කාර්යාලවල ආදායම් පෞද්ගලික බැංකු ජංගම ගිණුමක රැස්කරන අතර එසේ රැස්වන මුදල් ප්‍රධාන බැංකු ගිණුමට මාරු කිරීම ප්‍රමාද වීම නිසා මුදල් ආයෝජනයෙන් ලැබිය යුතු පොළී ආදායම් අහිමි වී තිබුණි.

(ඊ) කැනීම් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර කැනීම් කටයුතු සිදුකර තිබීම සහ ඉඩම් යෝග්‍ය පරිදි පුනරුත්ථාපනය කර නොතිබියදී රු. 400,000 ක වටිනාකමැති බැංකු ඇපකර 03 ක් නිදහස් කර තිබූ බව ක්ෂේත්‍ර පරීක්ෂණවලදී අනාවරණය විය.

(උ) කැනීම් උපකරණ හා අනෙකුත් වත්කම් අවිධිමත් භාවිතය

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ තාක්ෂණික සේවා සමාගමේ සමීක්ෂණ කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැනීම් උපකරණ කුලී පදනම මත ලබාගන්නා අතර මෙම උපකරණ නිකුත් කල බවටත් නැවත යථා තත්වයෙන් භාරගත් බවටත් දැක්වෙන කාර්යසටහන් පවත්වා නොතිබුණි.

(ii) කලින් සිටි සභාපතිවරයාට නිකුත් කර තිබූ රු. 220,000 වටිනා ලැප්ටොප් යන්ත්‍රයක් හා රු. 24,660 ක් වටිනා ජංගම දුරකථනයක් ගබඩාවේ තිබියදී නව සභාපති වරයාට රු. 89,910 වටිනා ජංගම දුරකථනයක් හා රු. 305,970 ක් වූ ලැප්ටොප් යන්ත්‍ර තුනක් සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබුණි.

### 4.3 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 1993 අංක 1 දරන පතල් හා කැණීම් (බලපත්‍ර දීමේ) නියෝග අංක 13(1) වගන්තිය අනුව කාර්මික කැණීම් බලපත්‍ර අයදුම් කිරීමේදී අයදුම් කරු විසින් ආර්ථික ජීව්‍යතා වාර්තාවක් ලබාදිය යුතු වුවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් තාක්ෂණික සේවා සමාගම විසින් ගාස්තුවක් අයකර වාර්තා ඉදිරිපත් කලද ආර්ථික ජීව්‍යතා වාර්තාවක ඇතුළත් විය යුතු පතල් ප්‍රතිසංස්කරණ සැලැස්ම, අලෙවි කිරීමේ හා විකිණීමේ සැලැස්ම, පාරිසරික බලපෑම අධ්‍යයනය, නිෂ්පාදනයේ බලපෑම, සවිස්තර පතල් ප්‍රතිසංස්කරණ සැලැස්ම හා ප්‍රතිසංස්කරණ බැඳුම්කරය ඇතුළත් වී නොතිබුණි.
- (ආ) ඉහත පරිදි ප්‍රතිසංස්කරණ සැලැස්මක් නොමැති වීම හා බැඳුම්කරයක් නොමැති වීම මත ඉඩම පුනරුත්ථාපනය නොකරන බලපත්‍ර හිමියන් සම්බන්ධව නීතිමය කටයුතු කිරීමට ආයතනයට නොහැකි වී තිබුණි.
- (ඇ) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූ විද්‍යාඥයින් විසින් තම රාජකාරි වේලාව තුළදී සහ පෞද්ගලික හා රජයේ නිවාඩු දිනවලදී කාර්මික කැණීම් බලපත්‍ර සඳහා වූ සමීක්ෂණ කටයුතු සිදු කරන අතර ඒ සඳහා භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයෙන් සහ තාක්ෂණික සේවා ආයතනයෙන් ගෙවීම් ලබාගෙන තිබුණි.

### 4.4 කාර්යය මණ්ඩල කළමනාකරණය

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2013 දෙසැම්බර් 31 දිනට අනුමත කාර්යය මණ්ඩලය 381 ක් වූ අතර තත්‍ය කාර්යය මණ්ඩලය 292 කි. ඒ අනුව පුරප්පාඩු 89 ක් පැවතුණි. ඉන් 82 ක් මෙහෙයුම් කාර්යය මණ්ඩලය වන අතර එම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකර කොන්ත්‍රාත් පදනම මත පෞද්ගලික සමාගමකින් සේවකයින් බඳවාගෙන ගෙවීම් කර තිබුණි.
- (ආ) කැණීම් ඉංජිනේරු iii හා iv ශ්‍රේණි සඳහා උසස්වීම් ලබාදීමේදී සේවා පලපුරුද්ද පිළිවෙලින් වසර 12 හා 08 සම්පූර්ණ කල යුතු වුවත් එසේ නොමැති නිලධාරීන් 04 දෙනෙකු සඳහා උසස්වීම් ලබා දී තිබුණි.



#### 4.5 නිෂ්ක්‍රීය හා උන උපයෝජිත වත්කම්

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කාර්යාංශය විසින් ප්‍රධාන කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට 2007 වර්ෂයේදී නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් ඉඩමක් මිලදීගැනීමට සහ ගොඩනැගිල්ල සඳහා මුල් ගල තැබීමේ සමාරම්භක උළෙලටත් ඇතුළුව රු. 130,476,703 ක් වැයකර එකී කාර්යය අත්හැර දමා තිබුණි.
- (ආ) 2010 වර්ෂයේදී බත්තරමුල්ල ප්‍රදේශයෙන් 30 අවුරුදු බදු පදනම මත නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉඩමක් මිලදීගැනීම වෙනුවෙන් රු. 55,241,300 ක් වැය කර තිබූ අතර විවිධ කටයුතු සඳහා වැයකර තිබූ මුදල්ද ඇතුළුව සමාලෝචිත වර්ෂය අවසන් වන විට දරා තිබූ මුළු මුදල රු 68,861,568 ක් විය. ඉදිකිරීම සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදුකර නොතිබුණි.
- (ඇ) 2013 මැයි 15 දින භූ පාෂාන විද්‍යාගාරය සඳහා රු. 2,363,700 ක වටිනාකමැති බනිජ වැලි වෙන්කරගැනීමේ උපකරණයක් ( wilfley Table) මිලදී ගෙන තිබුණද 2014 මාර්තු වන විටත් භාවිතා කර නොතිබුණි.

#### 5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

-----

##### 5.1 සංයුක්ත සැලැස්ම

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2003 ජුනි 02 දිනැති අංක PED 12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.1.2 ඡේදය අනුව ක්‍රියාකාරී සැලැස්මේ ඉකුත් වර්ෂ 03ක මූල්‍ය තොරතුරු හා කාර්යයන් සම්බන්ධව වගකිව යුතු නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව සඳහන් කර නොතිබුණි.

(ආ) 2009 අංක 66 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය (සංශෝධිත) පනතේ 6 වගන්තියේ දැක්වෙන කාර්යාංශයේ පහත සඳහන් කර්තව්‍ය සංයුක්ත සැලැස්මට හා ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර නොතිබුණි.

- ශ්‍රී ලංකාවේ පවතින ඛනිජ සම්පත් හඳුනාගැනීම හා තක්සේරු කිරීම හා එම තොරතුරු පතල කිරීම.
- ඛනිජ සැකසීම හා අපනයන සඳහා කැණීම් සිදුකිරීමේ වානිජමය හැකියාව තක්සේරු කිරීම හා උචිත මාධ්‍ය මගින් පතල කිරීම.
- ඛනිජ ද්‍රව්‍ය පදනම් වූ නිෂ්පාදන සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කිරීම, අගය එකතු කිරීම හා වානිජමය පදනමක් මත ඛනිජ ද්‍රව්‍ය පදනම් වූ නිෂ්පාදන අපනයනය සඳහා උපයෝගී කරගත යුතු පියවර පිළිබඳ ඇමතිවරයා දැනුවත් කිරීම.

(ඇ) සංයුක්ත සැලැස්මෙහි ඇතුළත් පහත සඳහන් වැඩසටහන් හා කාර්යයන් ක්‍රියාත්මක කිරීමට ආයතනය අපොහොසත් වී තිබුණි.

- භූ තාක්ෂණ (Geotechnical) රසායනාගාරය පිහිටුවීම හා වැඩිදියුණු කිරීම.
- විස්තරාත්මක සිතියම් වැඩිදියුණු කිරීම හා මායිම් ලකුණු කිරීම.
- රසායනාගාරය වැඩි දියුණු කිරීම.
- ආයතනය මගින් සිදුකරන ව්‍යාපෘති සඳහා රසායනාගාර සේවාව පතල කිරීම.
- කැණීම් ව්‍යාපෘති වාර්තා හා ඒවා පතල කිරීම.
- ශ්‍රී ලංකාව තුළ භූ චලන නිරීක්ෂණ සඳහා භූ කම්පන මාන ජාලයක් ඇති කිරීම.  
මේ සඳහා රු. මිලියන 10 ක් වෙන්කර තිබුණද සමාලෝචිත වර්ෂයේදී සිදුකර නොතිබුණි.
- භූ භෞතික සමීක්ෂණය  
මේ සඳහා රු. මිලියන 1.05 ක් වෙන්කර තිබුණද සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කර නොතිබුණි.
- කෞතුකාගාර සංවර්ධනය  
මේ සඳහා රු. මිලියන 2 ක් වෙන්කර තිබුණ ද සමාලෝචිත වර්ෂයේදී ක්‍රියාත්මක කර නොතිබුණි.

## 5.2 අයවැය ලේඛනමය පාලනය

-----

අයවැය ගත තොරතුරු හා තත්‍ය තොරතුරු අතර සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූ අතර අයවැය ලේඛණය ඵලදායී කළමනාකරණ පාලන ක්‍රමයක් ලෙස යොදවාගෙන නොතිබුණි.

## 5.3 වාර්ෂික වාර්තා සභාගතකිරීම්

-----

2012 වර්ෂය සඳහා වූ වාර්ෂික වාර්තාව 2014 මැයි මාසය වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

## 5.4 පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම්කාරක සභා නියෝග

-----

2012 ඔක්තෝබර් 16 දිනැති පොදු ව්‍යාපාර පිළිබඳ ගිණුම්කාරක සභා නියෝග ප්‍රකාරව රාජ්‍ය භාග අත්තිකාරම් විශ්ලේෂණය සිදු කල යුතු වුවත් ඒ සඳහා තෝරාගත් පෞද්ගලික විගණන සමාගම විසින් රාජ්‍ය භාග අත්තිකාරම් ශේෂය සඳහා කාල විශ්ලේෂණයක් පිළියෙල නොකර වර්ෂ 2006 සිට වර්ෂ 2012 දක්වා සියලු රාජ්‍ය භාග අත්තිකාරම් රාජ්‍ය ආදායමට ගැනීමට නිර්දේශ කර තිබුණි. එම අත්තිකාරම් ශේෂය තුල බලපත්‍ර නිකුත් නොකල අයදුම්කරුවන්ගේ මුදල් සහ වලංගු බලපත්‍ර යටතේ නියමිත පරිදි රාජ්‍ය භාග ගෙවමින් පැවති බලපත්‍රලාභීන්ගේ මුදල්ද ඇතුළත්ව තිබුණි. මේ සඳහා එම විගණන සමාගමට රු. 989,000 ක මුදලක් ගෙවා තිබුණි.

6. පද්ධති හා පාලනයන්

-----

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු පිලිබඳව 1971 අංක 38 දරන මුදල් පනතේ 13(7) (ඒ) වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කරනු ලැබූ විස්තරාත්මක වාර්තාව මඟින් කාර්යාංශයේ සභාපතිවරයා දැනුවත් කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ යුතු වේ.

- (අ) අයවැය
- (ආ) සේවක කළමනාකරණය
- (ඇ) රාජ්‍ය භාග මුදල් අයකිරීම්
- (ඈ) වාර්ෂික භාණ්ඩ සමීක්ෂණය
- (ඉ) ඉන්වෙන්ට්‍රි පාලනය
- (ඊ) ණයහිමි හා ණයගැති පාලනය
- (උ) ස්ථාවර වත්කම්
- (ඌ) කොන්ත්‍රාත් ඉටුකිරීම්
- (එ) සරප් කවුලුවෙන් මුදල් ගෙවීම්